

11 ශ්‍රේණිය

8.0 ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.

8.7 ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මූල්‍ය ප්‍රකාශන දක්වමින් ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කරයි.

8.8 ලාභ අරමුණු කර නොගත් සංවිධානයක ආදායම් හා වියදම් ගිණුම පිළියෙල කරයි.

පැවරුම 05

1. ඔබ දන්නා ලාභ අරමුණු කර නොගත් සංවිධාන 03ක් දක්වන්න
2. ලාභ අරමුණු කර නොගත් සංවිධානවල පිළියෙල කරනු ලබන මූල්‍ය ප්‍රකාශන මොනවාද?
3. ලාභ අරමුණු කර නොගත් සංවිධානවල සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා සිදු කරනු ලබන ක්‍රියාකාරකම් මොනවාද?
4. ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කිරීමේ අරමුණු 03ක් දක්වන්න
5. මෙම සංවිධානවල ලැබීම් හා ගෙවීම් ගිණුම හා ආදායම් ප්‍රකාශනය අතර වෙනස්කම් සසඳන්න
6. එකමුතු යොවුන් සමිතියේ සාමාජිකයන් සංඛ්‍යාව 150 ක් වන අතර එක් අයෙකුගේ වාර්ෂික සාමාජික ගාස්තුව රු 100 කි.

2020 වර්ෂයේ සිදු වූ ගනුදෙනු මෙසේය.

මුදල් ශේෂය රු 10 000			
ලැබීම් රු		ගෙවීම් රු	
සාමාජික ගාස්තු	13 000	ටිකට් මුද්‍රණය	2 500
පරිත්‍යාග	5 000	විදුලි ගාස්තු	1 500
සගරා විකුණුම්	8 000	ලිපිද්‍රව්‍ය	1 200

අවශ්‍ය වන්නේ

1. ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කරන්න

7. කේසර ක්‍රීඩා සමාජයේ 2020 වර්ෂයේ සමාරික සංඛ්‍යාව 200 කි.එක් අයෙකුගේ වාර්ෂික සාමාජික ගාස්තුව රු 500 කි.2020 වර්ෂය සඳහා පිළියෙල කළ ලැබීම් හා ගෙවීම් ගිණුම පහත දැක් වේ.

ලැබීම් හා ගෙවීම් ගිණුම			
ශේෂය	18 000	ක්‍රීඩා උපකරණ නඩත්තු වියදම්	3 000
සාමාජික මුදල්	65 000	විදුලි ගාස්තු	3 200
පරිත්‍යාග	15 000	ක්‍රීඩා උපකරණ ගැනුම්	20 000
		කොඩි මුද්‍රණ ගාස්තු	5 500
		පුහුණුකරුවන්ගේ වැටුප	10 000

ක්‍රීඩා උපකරණ වාර්ෂිකව 10% බැගින් පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරයි පුහුණුකරුවන්ගේ වාර්ෂික වැටුප රු 15 000 කි.

විදුලි ගාස්තු රු 200 ක් වැඩිපුර ගෙවා ඇත

අවශ්‍ය වන්නේ

1.2020.12.31 න් අවසන් වර්ෂය සඳහා කේසර ක්‍රීඩා සමාජයේ ආදායම් ප්‍රකාශනය